

දැරණියගල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

දැරණියගල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් / ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට දැරණියගල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය

හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාප්ත ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට පුස්තකාල උපකරණ වල වටිනාකම රු.171,244 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබීමෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායම් දායක ගිණුමේ ශේෂය එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.	2025 මූල්‍ය ප්‍රකාශන මගින් නිවැරදි කරන බව.	උපකරණ වටිනාකම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට විභාග වෙමින් පැවති සභාවට එරෙහිව පවරා තිබුණු නඩු 05ක් පිළිබඳව මූල්‍ය ප්‍රකාශන සටහන් මගින් හෙළිදරව් කර නොතිබුණි.	අසම්භාව්‍ය වගකීම් සඳහා වටිනාකම ඇස්තමේන්තු කර ඒ සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට කටයුතු කරන බව.	අසම්භාව්‍ය වගකීම් මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව් කළ යුතුය.

1.6.2 නොසැසඳුණු පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 03කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන හා උපයෝගී ලේඛන අනුව ශේෂ අතර රු.197,273ක නොසැසඳීම් පැවතුණි.	වෙනස සොයා නිවැරදි කරන බව.	වෙනස හඳුනාගෙන ගැලපීම් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.27,207,498ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.10,705,276ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම් , රැස්කළ ආදායම් හා හිඟ ආදායම

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	14,833,845	16,030,744	13,127,460	2,903,284	13,989,745	14,934,636	11,209,907	3,724,728
කුලී	9,463,870	11,326,890	11,274,567	52,323	7,789,325	8,741,456	8,654,402	87,053
බලපත්‍ර ගාස්තු	1,210,100	1,460,890	1,460,890	-	1,140,100	1,526,275	1,485,775	40,500
වෙනත් ආදායම්	<u>5,477,000</u>	<u>8,506,026</u>	<u>8,406,598</u>	<u>99,428</u>	<u>3,849,000</u>	<u>6,330,632</u>	<u>5,547,729</u>	<u>782,903</u>
එකතුව	<u>30,984,815</u>	<u>37,324,550</u>	<u>34,269,515</u>	<u>3,055,035</u>	<u>26,768,170</u>	<u>31,532,999</u>	<u>26,897,813</u>	<u>4,635,184</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතුව පැවති අක්කර බදු ශේෂයෙන් රු.147,269ක් 2025 මැයි වන විටත් අයකර ගෙන නොතිබුණි. ඒ තුළ වර්ෂ 05කට වැඩි කාලයක් හිඟව පවතින රු.119,833ක ශේෂයක් ද ඇතුළත්ව තිබුණි.	හිඟ කපා හැරීම සඳහා අනුමැතියට යවා තිබුණත් අනුමැතිය ලැබී නැති බව.	හිඟ අක්කර බදු අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටුකිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අතුරු ව්‍යවස්ථා		
සභාව විසින් අතුරු ව්‍යවස්ථා 03ක් පිළියෙල කර 2022,2023 හා 2024 වර්ෂවල පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අනුමත කර නොතිබුණි.	අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර ඇති බව.	අතුරු ව්‍යවස්ථා සඳහා අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කළ යුතුය.

3.2 අත්හැර දැමූ ව්‍යාපෘති

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) (i) දැයට කිරුළ වැඩ සටහන යටතේ රු.44,801,292ක ඇස්තමේන්තු වටිනාකමට දැරණියගල බස් නැවතුම්පොල ආශ්‍රිතව කඩකාමර 50ක දෙමහල්	සබරගමුව පළාත් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු (පළාත් පාලන)	ප්‍රතිපාදන සලසාගෙන ඉදිකිරීම්

ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු 2014 වර්ෂයේදී ආරම්භ කර තිබුණි. ඉන් බිම් මහලේ කඩ කාමර 30ක් දැයට කිරුළ වැඩසටහනේ ප්‍රතිපාදනවලින් හා උඩු මහලේ කඩ කාමර 20ක් සහ ප්‍රතිපාදනවලින් ඉදිකිරීමට සැලසුම්කර තිබුණ ද, බිම් මහලේ කඩ කාමර 11ක් පමණක් ඉදිකර කර්මාන්තය අතහැර දමා තිබුණි.

විසින් කඩකාමර ඉදිකිරීම සඳහා නව සැලැස්ම හා ඇස්තමේන්තුව ලබාදී ඇති අතර, ඒ සඳහා ප්‍රමාණවත් මුදල් සලසා ගැනීමට නොහැකි වී ඇති බව.

සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතුය.

- (ii) ඉහත කඩ කාමර ඉදිකිරීම වෙනුවෙන් 2014 හා 2015 වර්ෂයවලදී ටෙන්ඩර්කරුවන් 29 දෙනෙකුගෙන් අයකරගත් පෙර ගෙවුම් මුදල් රු.24,299,000 ක් 2015 වර්ෂයේදී පරිපූරක ඇස්තමේන්තුවක් මගින් වෙනත් කාර්යයන් සඳහා යොදවාගෙන තිබුණි. ඉදිකිරීම් අවසන් කර තිබුණු කඩ කාමර 11ක් වසර 10 කට ආසන්න කාලයක සිට නිශ්කාර්යව පැවතුණු අතර ඉදිකිරීම් අතරමග නතර කර තිබීම හේතුවෙන් ගොඩනැගිල්ලේ වැර ගැන්වුම් (කම්බි) දිරාපත් වෙමින් පැවතුණි.

සබරගමුව පළාත් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු (පළාත් පාලන) විසින් කඩකාමර ඉදිකිරීම සඳහා නව සැලැස්ම හා ඇස්තමේන්තුව ලබාදී ඇති අතර, ඒ සඳහා ප්‍රමාණවත් මුදල් සලසා ගැනීමට නොහැකි වී ඇති බව.

ප්‍රතිපාදන සලසාගෙන ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ධාවන තත්ත්වයේ තිබෙන වාහන 03ක මයිලෝ මීටර අක්‍රියව තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් අළුත්වැඩියා කිරීමට හෝ අළුත් මීටර් සවිකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

එක් වාහනයක් අළුත්වැඩියා සඳහා යොමු කර ඇති බවත්, වාහන දෙකක් සඳහා වූ මයිලෝ මීටර අළුත්වැඩියා කළ නොහැකි බව යොමු කළ ආයතනවලින් දන්වා ඇති බව.

අළුත්වැඩියා කිරීමට හෝ අලුත් මීටර් සවිකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

- (අ) 2021 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කර තිබුණු සතිපොලේ වහලය ඉදි කිරීමේ කර්මාන්තයේ ඇස්තමේන්තුව අනුව ඉටුකළ යුතු අකුණු සන්නායකය සපයා සවිකිරීමේ වැඩ විෂයය සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් ඉටුකර නොතිබුණි.

අකුණු සන්නායක සඳහා වෙන්කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බැවින් එම අයිතමය හැර කර්මාන්තය නිම කිරීමට ඉල්ලීමක් කර තිබුණු බව.

සංවර්ධන ව්‍යාපෘති ඵලදායී ලෙස නිම කිරීමට කටයුතු කළ යුතුය.

- (ආ) පුරනැහුම උත්සව ශාලාවේ වේදිකාව සැකසීමේ කර්මාන්තයේ වැඩ විෂයයන් දෙකක් සඳහා රු.739,718ක් වැඩියෙන් ගෙවා තිබුණි.

ගෙවීම් නිවැරදි බව.

පිළිතුර පිළිගත නොහැක. වැඩිපුර ගෙවීම් ආපසු අයකර ගත යුතුය.